

ලපදෙස් පත්‍රිකා අංක 09
(සංශෝධිත)

ලක් වගාච් තහු ජදාන රෝගය

ලක් හරියේශනු ආයතනය
බෛවලව
2017

හඳුන්වීම

උක් වගා කරන සියලුම රටවල පානේ පැතිර ඇති ගල්ක පතු පුදාහ රෝගය, ශ්‍රී ලංකාවේ උක් වගාවන්හි දී ද ව්‍යාප්තව ඇත. ගාක පතුවල කොළ පැහැය නැතිවී (හරිතක්ෂය වී) අවසානයේ මුළු ගාකයම මිය යාමට පවා උක්වන මෙම රෝගය තිසා උක් වගාවේ අස්වනු විශාල වශයෙන් අඩු වේ. ව්‍යුහවින් මෙම රෝගයෙන් තම වගාව ආරක්ෂා කර ගැනීම, ගොවීන්ගේ ආදායම වැඩි කර ගත හැකි මගක් මෙන්ම එය උක් කරමාන්තයේ පැවතෙන්මටද පිටිවහලකි.

රෝග කාරකය

මෙම රෝගයට ජේතු වන්නේ ක්සැන්තොමොනාස් අභ්බ්ලිනියන්ස් (*Xanthomonas albinians*) නැමැති බැක්ටීරියා විශේෂයක්ය.

රෝග ලක්ෂණ

රෝගය ඇතිවන මුළු අවස්ථාවේදී පතුයේ මැද නාරඟයට සමාන්තරව, එනම් පතුයේ දික් අතට සුදුපාට සිහින් ඉරි ඇතිවේ. ඉන් අනතුරුව මෙම සුදුපාට ඉරි ප්‍රමානයෙන් විශාලවන අතර පිළුර පැහැයක් ගනී. මෙම සුදු පාට ඉරි පතු කොපුවේන් දක්නට ඇත.



පසු කාලීනව, පතුයේ අග්‍රස්ථ කොටසින් වියලීම ආරම්භයි මුළු පතුයම වියලී නිය ස්වභාවයක් ගනී. ඒ සමගම ගාකයේ පහළ කොටසින් පාර්ශ්වීක අංකුර විශාල සංඛ්‍යාවක් ඇතිවේ. මෙම පාර්ශ්වීක අංකුර මළු පිළිමේදී හෝ අග්‍රස්ථයට භාජි වීමෙන් ඇතිවන පාර්ශ්වීක අංකුරවලට වඩා වෙනස් වේ.

අවසානයේ මුළු පදුරම විනාශකී යයි. රෝග කාරක පිටින් දුරක්‍රියා ලෙස ඇති විට, ඉහත සඳහන් රෝග ලක්ෂණ නොපෙන්වාම මුළු උක් වගාවම ඉතා කෙටි කාලයක් තුළදී මැර වියලී යාමක් දක්නට ලැබේ. මෙම තත්ත්වය දිගු වියලී

කාලයේදී හෝ වැසි කාලයකට පසුව විප්පෙහින වියල් කාලයන් හිදී බහුලව දැකිය හැකිය.



අධික ලොස රෝගී තත්ත්වයට පත්වූ උක් වගාවක්

බාහිරව පෙන්වන රෝග උක්ෂණ වලට අමතරව, උක් ගස් අන්තර්ගත් මේ රෝගලක්ෂණ පෙන්වුම් කරයි. ආසාධිත උක් දැඩුවල සහාල කළාප වියල් යාම නිසා විම ප්‍රදේශ රතු පැහැදයක් ගති.



උක් දැන්සේ දික් සහ හරස් කැපුමක්

රෝගය පැතිරිම

- රෝගී වගාවකින් ලබාගත් බිජ උක් (ක්‍රුෂ්ඩ පිටි ආසාධිත බිජ උක්) මෙම රෝගය පැතිරිමේ ප්‍රධාන හේතුවයි.
- බිජ උක් කැපීම සඳහා ගන්නා පිහියා මගින් ද මෙම රෝගය ව්‍යාප්ත වේ.
- මෙට අමතරව කුප්ප මගින් ද ව්‍යාප්ත වේ. මෙහිදී රෝගී

භාක පත්‍ර මත අභිජන පින් තිංපුවලද රෝග කාරක බැස්ක්ටීරියා බිජ තිබිය හැකි අතර, සුපූ මගින් ඒවා ගසාගෙන ගොස් නිරෝගී භාක මත වැට්ටෙමෙන් ව්‍යම කාකවලටද රෝගය පැහිරිම සිදුවේ.

රෝග පාලනය / මර්දනය කිරීම

රෝගය අභිජන වූ පසු විය මර්දනය කිරීමට වඩා, රෝගය අභිජන විම වලක්වා ගැනීම ඉතා වැදුගත්ය. මේ සඳහා,

- රෝගයට ප්‍රතිරෝධී උක් ප්‍රහේද වගා කිරීම, උඩා:- විස්. විල්. 8306, විස්. විල්. අයි. 121
- නිරෝගී බිජ උක් සිටුවීම සඳහා ලබාගැනීම.



තවද, බිජ උක් තවානේ සිටුවීමට පෙර, ඒවා සිසිල් දිය හා උණු දිය ප්‍රතිකාරකයට උක් කිරීම කළ යුතුය. විනම්, බිජ උක්, ගලා යන සිසිල් ජලයේ පැය 48ක් ගිල්වා තැබීමෙන් අනතුරුව, සෙල්සියස් 54° උණ්නත්වයක් අභිජන ජලයේ මිනින්තු 50ක් ගිල්වා තැබීම කළ යුතුය. ඉන් පසුම් මිනින්තු 10ක් පමණ දිලීර නායකයක ගිල්වා තැබීනේ පසු තවාන්වල සිටුවීම කළ යුතුය.

බිජ උක් සිසිල් දිය - උණුදිය ප්‍රතිකාරයට උක් කිරීම

බිජ උක් ගලායන සිසිල් ජලයේ පැය 48ක් ගිල්වා තැබීම

සෙන්ටෙග්ට් අංශක 54ක උණ්නත්වයක් අභිජන ජලයේ මිනින්තු 50ක් ගිල්වා තැබීම සහ පසුව මිනින්තු 10ක් දිලීර නායකයක ගිල්වා තැබීම

ප්‍රාථමික (මුළුක) තවාන

දිවේතියික තවාන

වානිජ වගාව සඳහා සෙන්තුයේ සිටුවීම

- බීජ උක් කැපීමට ගන්නා පිහියා වැනි උපකරණා, ඒවා භාවිතයට ගැනීමට පෙර විෂධීජ නාඟනය කිරීම වැදගත්ය. මේ සඳහා විම උපකරණා ලක්සේල් වැනි විෂධීජ නාඟක දියරයක ගිල්වා ගත හැකිය. විසේම උක් රෝඩු ගිනි ගසා විම උපකරණා ගින්නෙන් රත්කර ගැනීමෙන් විෂධීජ නැතිකර ගත හැකිය.
- මෙට අමතරව යම් උක් වගාචක රෝඩි ගාක දක්නට ලබේනම් ඒවා ගලවා පුළුස්සා දැමීම මගින් රෝගය පැතිරීම තරමක් වලක්වා ගැනීමට පුළුවන.



රෝඩි වගාචක ගලවා පුළුස්සා දැමන්න

**මෙම රෝග පාලන / මරුදුන කුම
අනුගමනය කර පත්‍ර ප්‍රදාන රෝගයෙන්
බබගේ උක් වගාච ආරක්ෂා කර
ගැනීමට කටයුතු කරන්න.**

සැකසුම

ඩී. පී. ඩබ්ලූ. පොත්තවෙල
තාක්ෂණ සම්ප්‍රේෂණ නිලධාරී

විෂයානුබද්ධ දායකත්වය

එම්. එන්. ඩබ්. වස්. තුජාර
පර්යේෂණ නිලධාරීනි

විමසීම්

තාක්ෂණ නුවමාරු සහ සංවර්ධන අංශය
ලක් පර්යේෂණ ආයතනය - උඩවලව

දුරකථනය : +94 47 2233281 +94 47 2233285

ගක්ස් : +94 47 2233233

ඊමේල් : info@sugarres.lk

වෙබ් අඩවිය : www.sugarres.gov.lk